

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා
පරිගණක ගත අංකය -
ණය අංකය -

සී/ස භාරගේන සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමුපකාර සමිතිය

සාමාජික ණය අයදුම්පත

(i කොටස)

ගරු ලේකම්,

සී/ස භාරගේන සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමුපකාර සමිතිය.

- (1) මෙහි පහත අත්සන් කරන, (ස්ථිර පදිංචි ලිපිනය) අංක යන ලිපිනයේ පදිංචි (සම්පූර්ණ නම) වන මම සී/ස භාරගේන සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමුපකාර සමිතියෙහි (සාමාජික අංකය) අංක දරන සාමාජිකයා/ සාමාජිකාව වෙමි. මම 1983 අංක 32 දරන ජාතික රාජ්‍ය සභාවේ පනතින් සංශෝධිත 1972 අංක 05 දරන සමුපකාර සමිති පනතට ද 1998 අංක 03 දරන බස්නාහිර පළාත් සමුපකාර සමිති ප්‍රඥප්තියේ විධි විධානවලට ද පනවන ලද රීතිවලට සහ එම පණන් යටතේ හා ඉහත කී සමිතිය විසින් සම්මත කරන ලද අතුරු ව්‍යවස්ථාවලියට, දළ කාරක නියෝග හා නිත්‍ය කාරක නියෝගවලට ද මින් මතුවට පනවනු ලැබිය හැකි නීති හා රීතිවලට ද යටත්ව සහ උක්ත එකී සමිතිය විසින් ස්වකීය අයිතින් ක්‍රියාත්මක කිරීමේ හා කාර්යය කර්තව්‍ය ඉටු කිරීමේ අයිතියට භාතියක් නොමැතිව මා විසින්, මෙහි ‘‘ණය මුදල අවශ්‍ය කාරණය’’ යටතේ නිශ්චිතව දක්වා ඇති කාරණය ඉටු කර ගැනීම පිණිස මුදලින් (ඉල්ලුම් කරන ණය මුදල අතුරෙන්) රුපියල් (ඉල්ලුම් කරන ණය මුදල ඉලක්කමෙන්) (රු.) ක ණය මුදලක් සමිතිය විසින් නියම කරනු ලබන පොළී අනුපාතයක් යටතේ හා එකී සමිතියෙහි සේවා ගාස්තුවලට ද යටත්ව මා වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.

- (2) තවද අනුමත කර මා වෙත නිකුත් කරන ලද එකී ණය මුදල මා සම්බන්ධයෙහිලා ක්‍රියාත්මක වන දින සිට ඊට අදාළ පොළිය වශයෙන් සමිතිය විසින් නියම කරනු ලබන පොළිය ද සමග ඒ ණය මුදල 20..... ක් වූ මස වන දින සිට රුපියල් (රු. ගත) කින් යුත් මාසික වාරික වශයෙන් එක් එක් මාසයේ ණය මුදල ලබාගත් දිනයේ හෝ ඉන් පෙර ගෙවීමටද ඒ ආකාරයටම එම සම්පූර්ණ ණය මුදල ඊට නියමිත පොළිය ද සමග ඒ පරිදි නියමිත වාරික කින් කොටස් වශයෙන් එම සමිතියට ආපසු ගෙවා නිම කිරීමට, බැඳීමකට යටත්වන බවට පොරොන්දු වෙමි.

- (3) එසේම ණය ඉල්ලුම් කරන කාරණය යනුවෙන් නිශ්චිතව දක්වා ඇති කාරණය ඉටු කර ගැනීම සඳහා ලබා ගනු ලබන ණය මුදල නොයොදවන බව හෝ මා ආර්ථික වශයෙන් පිරිහීමකට භාජනය වී ඇති බව හෝ සමිතියේ කාරක සභාවට පෙනී යන අවස්ථාවකදී ලබා ගත් ණය මුදල හෝ එවකට ගෙවීමට ඉතිරිව ඇති ණය මුදල හෝ සම්පූර්ණයෙන්ම ගෙවන ලෙස සමිතිය විසින් දන්වා සිටියහොත් එසේ නියම කරනු ලබන දිනට ණය මුදල ගෙවා නිම කරන බවට ද පොරොන්දු වෙමි.

- (4) තවද, ඉහත සඳහන් පරිදි මා විසින් ආපසු ගෙවීමට ගිවිසගන්නා ලද ණය මුදලේ ප්‍රථම වාරිකය එකී සමිතිය විසින් මා වෙත නිකුත් කරන ලද දින සිට (අවසාන වාරිකය නිකුත් කරනු ලබන දින/ ණය මුදල ක්‍රියාත්මක වන දින) දක්වා එසේ වාරික වශයෙන් නිකුත් කරනු ලබන ණය මුදල් සඳහා නියමිත පොළිය මාසිකව ගෙවීමට ද, මෙයින් පොරොන්දු වෙමි.

- (5) ණය මුදල අවශ්‍ය කාරණය : (විස්තර සහිතව දක්වන්න.)

.....

- (6) ණය මුදල අවශ්‍ය කාරණය සඳහා මුදල් යෙදවීමට අපේක්ෂා කරන ආකාරය :

.....

- (7) භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් හෝ මිලදී ගැනීමක් සිදු කරන්නේ නම්,

(7.1) එහි නම :

(7.2) වර්ගය :

(7.3) වෙළඳ ආයතනයේ නම හා ලිපිනය :

- (8) ණය ඉල්ලුම්කාර සාමාජිකයාගේ තොරතුරු

(8.1) ජංගම දුරකථන අංකය :

(8.2) නිවසේ දුරකථන අංකය :

(8.3) ව්‍යාපාරික/ රාජකාරි ස්ථානයේ ලිපිනය :

(8.4) උපන් දිනය :

(8.5) ජාතික හැඳුනුම්පත් අංකය : නිකුත් කළ දිනය :

- (8.6) සාමාජිකයා සතු වත්කම් පිළිබඳ විස්තරය

වත්කම් විස්තරය	ප්‍රමාණය	වත්කම ස්ථානගත ලිපිනය හා වාහන අංකය	වටිනාකම (රු.)
දේපල			
යානවාහන			
වෙනත්			

- (8.7) සාමාජිකයා සතු තැන්පතු පිළිබඳ විස්තරය

තැන්පතු විස්තරය	දිනට	වටිනාකම (රු.)
කොටස්		
අනිවාර්යය		
ඉතුරුම්		
ස්ථිර		

(8.8) ආදායම් පිළිබඳ විස්තරය

අ) වැටුප (සියලු අඩු කිරීම්වලින් පසු ඉතිරිවන මුදල) : රු.

ආ) වෙනත් ආදායම් මාර්ගවලින් ලැබීම් : රු.

එකතුව : රු.

- (9) ඇප පිළිබඳ විස්තරය

(9.1) පුද්ගල ඇප

ඇපකරු	නම	සාමාජික අංකය
පළමුවන		
දෙවන		

(9.2) දේපල ඇප (ඇපයට තබන දේපල පිළිබඳව විස්තර දක්වන්න) :

.....

- (10) මා විසින් ඉහත දක්වා ඇති විස්තර හා තොරතුරු සත්‍ය හා නිවැරදි බව මම සහතික කරමි. එසේම අසත්‍ය හෝ වැරදි සහගත තොරතුරු සැපයීම හේතුකොටගෙන මාගේ සාමාජිකත්වය අහිමි කරනු ලැබීමකට යටත් වන බවද මම දනිමි. තවද ඉහත දැක්වෙන (i) කොටසෙහි අනු අංක (1), (2), (3) හා (4) යටතේ මා විසින් සමිතිය හා ඇති කර ගත් බැඳීම් නිසි පරිදි තේරුම්ගත් බවටත් ඒවාට අනුකූල බවටත් ණය ඉල්ලුම්කාර පාර්ශවය වශයෙනුත් පහත අත්සන් කරමි.

.....

(ii කොටස)

පොරොන්දු පත්‍රය

(1983 අංක 32 දරන පනතින් සංශෝධිත 1972 අංක 05 දරන සමුපකාර සමිති පනතට ද 1988 අංක 03 දරන බස්නාහිර පළාත් සමුපකාර සමිති ප්‍රඥප්තිය යටතේ සිදු කරනු ලබන ප්‍රකාශනය)

- (1) සී/ස භාරගේන සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමුපකාර සමිතියේ සාමාජික අංක වන මම ඉහත සඳහන් සී/ස භාරගේන සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමුපකාර සමිතියෙන් 1983 අංක 32 දරන පනතින් සංශෝධිත 1972 අංක 05 දරන සමුපකාර සමිති පනතට ද 1988 අංක 03 දරන බස්නාහිර පළාත් සමුපකාර සමිති ප්‍රඥප්තියටද එම පනත්වල හා එම පනත යටතේ පනවන ලද රීතිවලට ද ඉහත කී සමිතිය විසින් සම්මත කරන ලද අතුරු ව්‍යවස්ථාවලට ද දළ කාරක නියෝගවලට හා නිත්‍ය කාරක නියෝගවලට ද මින් මතුවට පනවනු ලැබිය හැකි නීති රීති හා කාරක නියෝගවලට ද යටත්ව වර්ෂ ක් වූ මස දින දී වර්ෂයකට සියයටක් බැගින් වූ පොළී අනුපාතයක් හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ පොළී අනුපාතය වැඩි වීමෙන් වැඩිවන අනුපාතික පොළිය ද යටතේ ණයට ගන්නට යෙදුන මුදල සම්පූර්ණයෙන් ගෙවා නිම කිරීම එම මුදල ලබාගත් දින සිට මාස (.....) ක් ඇතුළත දී සිදු කරන බවට ඉහත කී සමිතිය සමග මෙයින් පොරොන්දුව බැඳෙමි.

(2) තවද එකී ණය මුදලේ මුල් වාරිකය ලද දින සිට අවසාන වාරිකය ලබා ගනු ලබන දිනය දක්වා වූ කාලය ඇතුළත එම මුළු ණය මුදල සඳහා වර්ෂයකට සියයට බැගින් වූ පොළියක් සේවා ගාස්තුවත් මාස්පතා සෑම මසකම දින හෝ ඊට පෙර හෝ ගෙවන බවටද පොරොන්දු වෙමි. ඉන් පසුව ගෙවීමට ඇති සම්පූර්ණ ණය මුදලම ගෙවා නිම කරන දිනය දක්වා එනම් වර්ෂ ක් වූ මස දින දක්වා ඊට අයත් වර්ෂයකට සියයට බැගින් වූ පොළිය සහ ණය මුදලෙන් මසකට රු. බැගින් මාසික වාරික වශයෙන් එකී සමිතියට ගෙවන බවට මම මෙයින් පොරොන්දුව බැඳෙමි.

(3) එසේම මාසික වාරික වශයෙන් ණය මුදල ආපසු ගෙවීම නියමිත දිනට හෝ ඊට පෙර හෝ නියමිත දිනට පසු දින ක් ඇතුලත ගෙවීම අතපසු කළ විට එම අතපසු ණය වාරික සඳහා ගිවිසගත් පොළී ප්‍රතිශතයට අමතරව තවත් සියයට ක පොළී ප්‍රතිශතයක් ගෙවීමටත් ණය මුදල් ආපසු ගෙවීමට ගිවිසගත් කාල සීමාව ඉක්ම වූ පසුව ඉතිරිවන ණය ශේෂයක් වෙනුවෙන්ද නියමිත පොළී ප්‍රතිශතයට අමතරව තවත් සියයටක පොළී ප්‍රතිශතයක් ණය මුදල සම්පූර්ණයෙන් ගෙවා නිම කරන තුරු හා එම ශේෂයට සියයට ක අමතරව සේවා ගාස්තුවක් ගෙවිය යුතු බවත් එසේ ගෙවීමටත් මම මෙයින් පොරොන්දුව බැඳෙමි.

..... දිනය
..... ණයකරුගේ අත්සන

ඉහත ණයකරුගේ පොරොන්දු පතට සාක්ෂි වශයෙන් දින පහත අත්සන් කරමු.

අ) නම : අත්සන :.....

ආ) නම : අත්සන :.....

ඇපකරුවන්ගේ ප්‍රකාශය

මෙහි පහත අත්සන් කරනු ලබන අපි, සී/ස හොරහේන සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමුපකාර සමිතියෙන් 1983 අංක 32 දරන පනතින් සංශෝධිත 1972 අංක 05 දරන සමුපකාර සමිති පනතටද 1988 අංක 03 දරන බස්නාහිර පළාත් සමුපකාර සමිති ප්‍රඥප්තියට ද එම පනත්වල හා එම පනත යටතේ පනවන ලද රීතිවලට ද ඉහත කී සමිතිය විසින් සම්මත කරන ලද අතුරු ව්‍යවස්ථාවලට දල කාරක නියෝගවලට හා නිත්‍ය කාරක නියෝගවලට ද මින් මතුවට පනවනු ලැබිය හැකි නීති රීති හා කාරක නියෝගවලට ද යටත්ව ඉහත නම සඳහන් ණයකරු විසින් ලබා ගන්නා ලද ණය මුදල හා ඊට නියමිත පොළියද සේවා ගාස්තු ද ණයකරු වෙනුවෙන් තනි තනිව හා එකමුතුව ද ගෙවීමේ වගකීමට මෙයින් බැඳී සිටිමු. එසේම මාසික වාරික වශයෙන් ණය මුදල ආපසු ගෙවීම නියමිත දිනට හෝ ඊට පෙර හෝ නියමිත දිනට පසු දිනක් ඇතුලත ගෙවීම අතපසු කළ විට එම අතපසු ණය වාරික සඳහා ගිවිසගත් පොළී ප්‍රතිශතයට අමතරව තවත් සියයටක පොළී ප්‍රතිශතයක් ගෙවීමටත් ණය මුදල් ආපසු ගෙවීමට ගිවිසගත් කාල සීමාව ඉක්ම වූ පසුව ඉතිරිවන ණය ශේෂයක් වෙනුවෙන් ද නියමිත පොළී ප්‍රතිශතයට අමතරව තවත් සියයටක පොළී ප්‍රතිශතයක් ණය මුදල සම්පූර්ණයෙන් ගෙවා නිම කරන තුරු හා එම ශේෂයට සියයට ක අමතර සේවා ගාස්තුවක් ගෙවීමටත් ණයකරු වෙනුවෙන් තනිතනිව හා සාමූහිකව සී/ස හොරහේන සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමුපකාර සමිතිය සමග අපි මෙයින් පොරොන්දුව බැඳෙමු.

ඇපකරු	නම	සාමාජික අංකය	අත්සන	දිනය
පළමුවන				
දෙවන				

ඉහත ඇපකරුවන්ගේ පොරොන්දු පතට සාක්ෂි වශයෙන් දින පහත අත්සන් කරමු.

අ) නම : අත්සන :.....

ආ) නම : අත්සන :.....

(iii කොටස)

ණය තීරණ පත්‍රය
(කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පමණයි)

ගරු ලේකම්ගේ නිර්දේශය

(1) සාමාජික අංක දරන නැමති ණය ඉල්ලුම්කරු විසින් ඉදිරිත් කර ඇති තොරතුරු, සමිතියේ ලේඛන අනුව නිවැරදිය/ වැරදිය. නිවැරදි තොරතුරු මෙහි ඇමුණුමක් වශයෙන් දක්වා ඇත.

(2) ඉකුත් මාසික මහ සභා රැස්වීම් 12න් පැමිණ ඇති රැස්වීම් ගණන :

..... දිනය
..... ගරු ලේකම්ගේ අත්සන

කළමනාකරුගේ නිර්දේශය

(1) යථෝක්ත ණය ඉල්ලුම්කාර සාමාජිකයා විසින් මීට පෙර ලබා ගෙන ඇති ණය මුදල් ගෙවා ඇති ආකාරය මෙසේය.

ණය ඉල්ලුම්පත් අංකය	දිනය	ණය මුදල (රු.)	ණය මුදල ගෙවා නිම කළ වාරික සංඛ්‍යාව	වාරික කල්පසු කිරීම පිළිබඳ විස්තර

2) ණයට අදාළ කොටස් මුදල ගෙවා ඇත/ නැත. අනිවාර්යය තැන්පත් මුදල ගෙවා ඇත/ නැත.

(3) සාමාජිකයාගේ පෞද්ගලික ණය සීමාව : රු.කි. අනුමත දිනය :

(4) අයදුම්පතෙහි අනු අංක 7 යටතේ දක්වෙන ඇපකරුවන් පිළිගත හැක. පහත කරුණු මත පිළිගත නොහැක ණය මුදල ලබා දීම නිර්දේශ කරමි/ නොකරමි.

..... දිනය
..... කළමනාකරුගේ අත්සන

මුදල් කමිටු නිර්දේශය/ නිගමනය

ඉහත සාමාජික අංක දරන නමැති සාමාජික මහතාට/ මහත්මියට පහත දැක්වෙන කොන්දේසිවලට යටත්ව රු. ණය මුදලක් වර්ෂයට සියයට බැගින් වූ පොළියක් මත හා රු..... සේවා ගාස්තුවක් මත නිකුත් කිරීම නිර්දේශ කරමු.

කොන්දේසි/ ණය ඉල්ලුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නිර්දේශිත කිරීමට හේතු :

.....

තක්සේරු කමිටු වාර්තාව අනුව අයදුම් පත්‍රයේ ඇපයට තැබීමට යෝජිත දේපල පිළිගත හැකිය/ නොහැකිය.

අත්සන -

සභාපති : ලේකම් : සාමාජික :

කාරක සභා තීරණය

(1) දින පවත්වන ලද කාරක සභා රැස්වීමේදී සාමාජික අංක දරන නමැති සාමාජිකයා වෙත රු. ක ණය මුදලක් වර්ෂයකට සියයට බැගින් වූ පොළියක් මත සහ රු. ක සේවා ගාස්තුවක් මත නිකුත් කිරීම අනුමත කරමු.

(2) ණය ඉල්ලුම්පත ප්‍රතික්ෂේප කරන්නේ නම් හේතු :

.....

..... ගරු ලේකම්ගේ අත්සන :

කාරක සභාව :

1. ගරු සභාපති -

..... අනුමත කරමි/ නොකරමි

2. ගරු උප සභාපති -

..... අනුමත කරමි/ නොකරමි

3. ගරු කාරක සහික -

..... අනුමත කරමි/ නොකරමි

4. ගරු කාරක සහික -

..... අනුමත කරමි/ නොකරමි

5. ගරු කාරක සහික -

..... අනුමත කරමි/ නොකරමි

6. ගරු කාරක සහික -

..... අනුමත කරමි/ නොකරමි

පොරොන්දු පත්‍රය අනුව ණය මුදල නිකුත් කිරීම

මෙම ණය ඉල්ලුම්පත්‍රය හා පොරොන්දු පත්‍රය අනුව සාමාජික අංක - දරන යන සාමාජිකයා වෙත රු. ක ණය මුදලක් නිකුත් කිරීම් කුවිතාන්සි අංක : මගින් දින නිකුත් කර ඇති බව සහතික කරමි.

..... ගරු සභාපති
..... කළමණාකරු

පොරොන්දු පත්‍රය නිශ්ප්‍රභා කිරීම

මෙම ණය ඉල්ලුම්පත හා පොරොන්දු පත්‍රය අනුව ණයකරු විසින් ලබාගෙන ඇති ක ණය මුදල, අදාළ පොළියද සමග දින ගෙවා නිම කරන්නට යෙදුන හෙයින් උක්ත පොරොන්දුපත නිශ්ප්‍රභා කරන ලදී.

..... ගරු සභාපති
..... කළමණාකරු
දිනය : දිනය :